

"(3) මේ වගන්තියේ කාර්ය සඳහා "මුද්දරයක්" යන යෙදුමට යම් අලංකාර මුද්දරයක්, ලාංඡන මුද්දරයක් හෝ මුද්දර ගාස්තු ලෙසු බවට 40(2) වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ සහතිකයක් ඇතුළත් වේ."

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(අ) එකී 68 වන වගන්තිය ඒ වගන්තියේ 68(1) වන උප වගන්තිය ලෙස යළි අංක කිරීමෙන් ;

(ආ) එසේ යළි අංක කරන ලද උප වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උප වගන්තිය ඇතුළත් කිරීමෙන්:-

"(2) (1) වන උප වගන්තියේ කාර්ය සඳහා "මුද්දරයක්" යන යෙදුමට, යම් අලංකාර මුද්දරයක්, ලාංඡන මුද්දරයක් හෝ මුද්දර ගාස්තු ලෙසු බවට 40(2) වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ සහතිකයක් ඇතුළත් වේ."

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 73 වන වගන්තියේ (7) වන උප වගන්තියේ දැක්වෙන, "මෙහි 5 වන උප වගන්තියේ" යන යෙදුම වෙනුවට, "මෙහි 6 වන උප වගන්තියේ" යන යෙදුම ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ;

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 78 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(අ) එකී (4) වන උප වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උප වගන්තිය ආදේශ කිරීමෙන්:-

"(4) යම් සාධන පත්‍රයක් මත ලෙවිය යුතු මුද්දර ගාස්තුව 40 වන වගන්තියේ (2) වන හෝ (3) වන උප වගන්තිවල දක්වා ඇති ආකාරයට ගෙවා ඇති අවස්ථාවකදී, 40 වන වගන්තියේ (2) වන උප වගන්තිය යටතේ බැංකුව විසින් නිකුත් කරන ලද ගෙවීම් සහතිකය ඒ සාධන පත්‍රයේ පිටපතට යටා පරිදි අලවා ඇති බව හෝ 40 වන වගන්තියේ (3) වන උප වගන්තියේ දක්වා ඇති ආකාරයට ඒ සාධන පත්‍රය කොමසාරිස්වරයා විසින් පිටසන් කර ඇති බව, ඒ සාධන පත්‍රය සහතික කරන මහජන තොරාගාරීස්වරයා විසින් තම සහතිකය මගින් සහතික කළ යුතුය;

(ආ) එකී (4) වන උප වගන්තියට ඉක්බිතිවම ඒ වගන්තියේ (5) වන උප වගන්තියේ මෙන් බලපාන පරිදි පහත දැක්වෙන උප වගන්තිය එකී ඇතුළත් කිරීමෙන් :-

" (5) මේ ප්‍රඥප්තිය යටතේ මුද්දර ගාස්තු අය කරනු ලැබිය යුතු යම් සාධන පත්‍රයකට හෝ ලේඛනයකට, 1991 ජනවාරි 1 වන දින සිට 1991 ජුනි මස 30 වැනි දිනය දක්වා වූ කාලය තුළදී 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ විධිවිධාන වලට හෝ මේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූලව යටා පරිදි මුද්දර ගො තිබේ නම්, ඒ සාදන පත්‍රය හෝ ලේඛනය යටා පරිදි මුද්දර ගැනු සාධන පත්‍රයක් හෝ ලේඛනයක් ලෙස සලකනු ලැබිය යුතුය."

ප්‍රධාන ප්‍රඥප්තියේ 68

වන වගන්තිය

සංශෝධනය කිරීම

ප්‍රධාන ප්‍රඥප්තියේ 73

වන වගන්තිය

සංශෝධනය කිරීම

ප්‍රධාන ප්‍රඥප්තියේ 78

වන වගන්තිය

සංශෝධනය කිරීම

21. ප්‍රධාන ප්‍රඥප්තියේ XXXI වන පරිච්ඡේදයේ ශීර්ෂ පාඨයේ "අධිකරණ දඩ" යන වචන වෙනුවට "අධිකරණ දඩ සහ ගාස්තු" යන වචනය ආදේශ කිරීමෙන් ඒ ශීර්ෂ පාඨය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ 99 වන වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය මෙයින් ආදේශ කරනු ලැබේ.

"අධිකරණ දඩ සහ ගාස්තු 99. (1) පළාත තුළ අධිකරණ බලය ක්‍රියාත්මක

කරන අධිකරණයක් විසින් යම් ලිඛිත නීතියක් යටතේ බදු, ගාස්තු හෝ වෙනත් අය කිරීම් අය කර ගැනීම සඳහා පනවනු ලබන දඩ හැර, වැරදි සම්බන්ධයෙන් ඒ අධිකරණය විසින් පනවනු ලබන්නා වූ සහ ඒ අධිකරණය වෙත ගෙවනු ලබන්නා වූ දඩ මුදල් අතුරෙන්, යම් ලිඛිත නීතියක් ප්‍රකාර ඒ දඩ මුදල්වලින් ගෙවිය යුතු යයි අධිකරණය විසින් කරනු ලබන යම් විධානයකට යටත්ව, ඒ සියළු දඩ මුදල් පළාත් අරමුදලට බැර කරනු ලැබිය යුතුය.

99 (2) පළාත තුළ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණය විසින් රැස් කරන ලද සියළුම ගාස්තු පළාත් අරමුදලට බැර කරනු ලැබිය යුතුය.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ 103 වන වගන්තියේ "ඉන් කිසියම් සඳහා භාවිත කළ යුතු ආකෘති සහ ගනුදෙනු ලේඛනය" වන වචන වෙනුවට, "ඉන් කිසිවක් සම්බන්ධයෙන් වූ ගනුදෙනු සඳහා භාවිත කළ යුතු ආකෘති පත්‍ර සහ ලේඛනය" යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 104 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් අදහස් කරනු ලබන අතර ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 104 "අ" වන වගන්තිය ලෙස බල පැවැත්විය යුතුය.

104. "අ" (1) මෙහි මින් මතු "අරමුදලක" යනුවෙන් සඳහන් කරනු ලබන පළාත් දිරි ගැනවීමේ අරමුදලක් විසිටුවනු ලැබිය යුතුය.

ප්‍රධාන ප්‍රඥප්තියේ

XXXI වන පරිච්ඡේදය

සංශෝධනය කිරීම.

ප්‍රධාන ප්‍රඥප්තියේ 99

වන වගන්තිය

සංශෝධනය කිරීම

ප්‍රධාන ප්‍රඥප්තියේ 103

වන වගන්තිය

සංශෝධනය කිරීම

ප්‍රධාන ප්‍රඥප්තියේ

104"අ" වන

වගන්තිය ඇතුළත්

කිරීම

පළාත් දිරි ගැනවීමේ

අරමුදල

(2) 1991 ජනවාරි 1 වන දිනෙන් ආරම්භ වන විවර්ෂය සම්බන්ධයෙන් පරිපූරක ආධාර මුදලක් වශයෙන් පළාත් සභාව ඉදිරියේ තබනු ලැබීමට සලස්වනු ලබන මුදල් ප්‍රමාණ සහ ඉන්පසු අරමුදලේ කාර්යය සඳහා පළාත් සභාව විසින් චාර්ෂිකව, විසර්ජනය කරනු ලබන මුදල් ප්‍රමාණ අරමුදලට ගෙවනු ලැබිය යුතුය.

(3) අරමුදලින් පහත දැක්වෙන මුදල් ගෙවනු ලැබිය යුතුය.

(අ) පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සුභ සිද්ධිය සහන අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන යම් කේන්ද්‍රන ක්‍රමයකට අනුකූලව අවශ්‍ය වන සියලු මුදල්; සහ

(ආ) කොමසාරිස්වරයා විසින් පරිපාලනය කරනු ලබන යම් ප්‍රඥප්තියක් කාර්යක්ෂම ලෙස පරිපාලනය කරනු ලැබීම සහතික කිරීම අවශ්‍යා අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ කේන්ද්‍රන ක්‍රමයකට අනුකූලව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවනු ලබන දිරි දීමනා;

(4) කොමසාරිස්වරයා විසින් හෝ තත් කාර්යය සඳහා මිනූ විසින් විශේෂයෙන් බලය පවරනු ලැබූ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියෙකු විසින්, නියමිත කාර්යය පරිපාටියට අනුකූලව, අරමුදල පරිපාලනය කරනු ලැබිය යුතුය.

25. මුදල් ප්‍රඥප්තිය තමන් හැඳින්වෙන මුදල් ප්‍රඥප්තියේ සිංහල පාඨයෙහි "විකිණීම" යන වචනය සඳහන් වන කවර තැනක වුවද ඒ වෙනුවට "පැවරීම" යන වචනය ආදේශ කිරීමෙන් ඒ ප්‍රඥප්තිය මෙයින් සංශෝධනය කරවේ.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 106 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ.

(අ) "මේ ප්‍රඥප්තියෙහි" යන වචන වෙනුවට,

"මේ ප්‍රඥප්තියෙහි" යන වචන ආදේශ කිරීමෙන්;

(ආ) "අලෙවන මුද්දරය" යන්නෙහි අර්ථ නිරූපණයේ,

"67 (1) වන වගන්තිය" යන යෙදුම වෙනුවට,

"76 (1) වන වගන්තිය" යන යෙදුම ආදේශ කිරීමෙන්;

ප්‍රඥප්තියේ සිංහල

පාඨය සංශෝධනය

කිරීම

ප්‍රධාන ප්‍රඥප්තියේ 106

වන වගන්තිය

සංශෝධනය කිරීම

(අ) "තක්සේරුකරු" යන්නෙහි අර්ථ නිරූපණයෙහි "පහතේ" යන වචනය වෙනුවට "ප්‍රඥප්තියේ" යන වචනය ආදේශ කිරීමෙන්;

(ආ) "බලයලත් නියෝජිතයා" යන්නෙහි අර්ථ නිරූපණයෙහි,

(i) වන ඡේදයේ "ප්‍රඥප්තියේ" යන වචනය වෙනුවට "ප්‍රඥප්තියේ" යන වචනය ආදේශ කිරීමෙන්;

(ii) එකී (2) වන ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්,

" (2) මේ ප්‍රඥප්තියේ කාර්යය සඳහා තමා විසින් දෙනු ලබන බලය පැවරීමේ ලිපියෙහි නිශ්චිතව සඳහන් කරුණු සම්බන්ධයෙන් තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට යම් තැනැත්තකු විසින් කලින් කල ලිඛිතව බලය පවරනු ලැබූවා වූද සමාගම (විශේෂකවරුන්) නියෝග යටතේ විගණකවරයෙකු වශයෙන් ලියාපදිංචි කර ඇති පුද්ගලයෙකු වන්නා වූ සහ කොමසාරිස්වරයා විසින් අනුමත කරනු ලැබූ තැනැත්තකු වන්නා වූ හෝ දේශීය ආදායම් පහතේ කාර්යය සඳහා 1979 අංක 28 දරන දේශීය ආදායම් කොමසාරිස් ජනගර්ථවරයා විසින් අනුමත කරනු ලැබූ තැනැත්තකු වන්නා වූ ද යම් පුද්ගලයෙකු අදහස් වේ"

(ඉ) "අය කළ යුතු" යන්නෙහි අර්ථ නිරූපණයෙහි, "ලියා අත්සන් කරන ලද" යන වචන වෙනුවට "ලියා අත්සන් කළ" යන වචන ආදේශ කිරීමෙන්

(ඊ) "මුද්‍රාංකනය යන්නෙහි අර්ථ නිරූපණයේ "යම් තනඩු මුද්‍රණයක්, අනුරූ ආයුධයක් හෝ උපකරණයක්," යන වචන වෙනුවට "යම් තනඩුවක්, ප්‍රරූපයක්, මෙවලමක් හෝ උපකරණයක්" යන වචනය ආදේශ කිරීමෙන් ;

(උ) "ලේඛනය" යන්නෙහි අර්ථ නිරූපණයේ, "බැඳුම්කරයක් හෝ අලප පත්‍රයක්" යන වචනවල සිට ඒ ඡේදයේ අවශ්‍යතා දක්වා වූ සියලු වචන ඉවත් කොට ඒ වෙනුවට, "බැඳුම්කරයක් හෝ අලපකරයක් ඇතුළත් වේ" යන වචන ආදේශ කිරීමෙන්;

(ඌ) "නිසි පරිදි මුද්දර ගසන ලද"යන්නෙහි අර්ථ නිරූපණයේ, "පිටසන් කිරීම සහතිකයක් හෝ ඒ සාධන පත්‍ර මේ ඇති බවද," යන වචන වෙනුවට, "පිටසන් කිරීමේ සහතිකයක් හෝ ඒ සාධන පත්‍රයේ ඇති බව හෝ මුද්දර ගාස්තු ලෙසු බව දැක්වෙන සහතිකයක් ඒ සාධන පත්‍රයට අමුණා ඇති බව ද" යන වචන ආදේශ කිරීමෙන්;

(ඍ) "සාධන පත්‍රය" යන්නෙහි අර්ථ නිරූපණය වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් :-

"සාධන පත්‍රය" යන්නට පළාත තුළ යම් නිශ්චල දේපලක් පැවරීමට හෝ පළාත තුළදී කරනු ලබන යම් මෝටර් වාහනයක් පැවරීමට අදාළ සෑම ලේඛනයක්ම ඇතුළත් වේ;

(ඒ) "තැනැත්තා" යන්නෙහි අර්ථ නිරූපණයේ "පුද්ගල මණ්ඩලයක්" යන වදන වෙනුවට "පුද්ගල මණ්ඩලයක් හෝ යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්" යන වචන ආදේශ කිරීමෙන්;

(ඔ) "ඇමෙරිකා බලය" යන්නෙහි අර්ථ නිරූපණයේ "තැනැත්තා වෙනුවෙන්" යන වචන වෙනුවට "තැනැත්තා වෙනුවෙන් සහ" යන වචන ආදේශ කිරීමෙන්;

(ඔ) "කාර්තු" යන්නෙහි අර්ථ නිරූපණයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන් :-
"පැවරුම" යන්නෙන් විකිණීමක් හෝ හුවමාරු කිරීමක් හෝ තැනී දීමක් අදහස් වන අතර, මීය ගිය තැනැත්තකුගේ මුදලයේ යම් දේපලක් ඊට ප්‍රතිලාභී කිරීමට ඇති යම් තැනැත්තකු වෙත හෝ මීය ගිය තැනැත්තාගේ අන්තිම කැමැති පත්‍රය යටතේ එක් කොට ඇති භාරකරුවකු වෙත, එකී මීයගිය තැනැත්තාගේ මුදලයේ පොලීම්කරුවකු තැනැත්තාගේ අද්විතීයත්වකරුවකු වීමෙන් ප්‍රතික්ෂේපයට තොරව තැනී කිරීමක්, හුවමාරු කිරීමක් හෝ පැවරීමක් හෝ එවැනි භාරකරුවකු වීමෙන් ප්‍රතිලාභියෙකු වෙත කරනු ලබන තැනී කිරීමක් හෝ පැවරීමක් හෝ මීය ගිය භාරකරුවකු වීමෙන් උත්තර ජීවී භාරකරුවකු හෝ අලුත් භාරකරුවකු වෙත හෝ ප්‍රතික්ෂේපයට තොරව කරනු ලැබූ පැවරීමක් ඇතුළත් වන අතර, පොදුවේ දරන යම් ඉඩමක් බෙදා වෙන් කර ගැනීමේ ඔප්පුවක් හෝ පැවරීම සඳහා වූ ගිවිසුමක් ඊට ඇතුළත් නොවේ.

(ක) "භාරකරු" යන්නෙහි අර්ථ නිරූපණයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථ නිරූපණයට ඇතුළත් කිරීමෙන් :-
"වටිනාකම" යන්න,

(අ) තැනී කරනු ලැබූ නිශ්චල දේපලක් නොවන යම් දේපලක් සහ යම් දේපලක් සහ යම් දිනයක් සම්බන්ධයෙන් යෙදී ඇති විට, තක්සේරුකරුගේ මතය අනුව එදිනට විෂය වෙළෙඳ පොළේදී ඒ දේපලට ලැබිය හැකි මිල ගණන අදහස් වේ;

(ආ) පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනදී හෝ ඊට පෙර අත්කර ගන්නා ලද්දා වූ දු පසුව තැනී කරනු ලැබූ වූ යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට,

(I) ඒ දේපල 1977 මාර්තු 31 වන දින දී විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, 1977 මාර්තු 31 වන දිනෙහි පසු ඒ දේපල එසේ තැනී කළ සාධන පත්‍රයේ දිනයට පෙර ඒ දේපලට යම් වැඩි දියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ අඩුකමක් එකතු කිරීමක් කර තිබුණේ නම් ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ

(II) ඒ දේපල තැනී කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විෂය වෙළෙඳපොළේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය

අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිල, යන දෙකින් අඩු මුදල අදහස් වේ;

(ඇ) පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනෙහි පසු අත්කර ගන්නා ලද්දා පසුව තැනී කළ යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට,

(I) ඒ දේපල ඒ පැවරුම්කරු විසින් අත්කර ගන්නා ලද දිනයේදී විෂය වෙළෙඳ පොළේදී ඒ දේපල විකුණන ලද නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, ඒ දේපල එකී පැවරුම්කරු විසින් අත්කර ගැනීමෙන් පසු සහ ඒ දේපල තැනී කිරීමේ සාධන පත්‍රයේ දිනයට පෙර ඒ දේපලට කරන ලද යම් වැඩි දියුණු කිරීමක, වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් වේ නම් ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ

(II) ඒ දේපල තැනී කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විෂය වෙළෙඳ පොළේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය යුතුව තිබුණු මිල, යන දෙකින් අඩු මුදල අදහස් වේ;